

### ගෘහමය ප්‍රවණ්ඩත්වය පවුල් සංස්ථාවේ බිඳ වැටීම කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්

කේ.පී. දිපති නිරෝමිතා  
සමාජ විද්‍යා අධ්‍යයන ආයතන, කැලණිය විශ්වවිද්‍යාලය

#### ABSTRACT

රූපී බව, චණ්ඩ බව පොදුවේ මනුෂ්‍ය චර්යාට ආවේණික වූ චරිත ලක්ෂණයන්ය. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ තත්වය අඩු වැඩි වශයෙන් පිහිටා තිබේ. පුද්ගලයා තුළ ප්‍රවණ්ඩත්වය ඉස්මතු වීම කෙරෙහි සමාජ ආර්ථික දේශපාලනික මූලයන් වෙතින් නිර්මාණය කරනු ලබන මානසික පසුබිම තේතු කාරක වේ.

මිනිසා සාමූහික ජීවිතයට හුරු වූ දා පටන් පවත්වා ගෙන එන විශ්වීය ආයතනයකි පවුල. පවුලේ පැවැත්ම තිරණය වන්නේ පවුලේ සාමාජිකයින් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය මතය. එහිදී පවුලේ සාමාජිකයන් ඔවුනොවුන් කායික හා මානසික පීඩාවන්ට පත් වන ආකාරයෙන් එකිනෙකා කෙරෙහි හැසිරීම ගෘහමය ප්‍රවණ්ඩත්වය ලෙස විචරණය කළ හැකිය. හුදු හුරුසේනා බැල්මක සිට සාහිශය ඩිනියුණු මිනීමැරුමක් දක්වා මේ තත්වයන් පැතිර යා හැක. ගෘහමය ප්‍රවණ්ඩත්වය මානව අයිතිවාසිකම් කඩවීමේ ඉතාම අවාසනාවන්ත තත්වයකි. මන්ද සෑම විටම වරද සිදු වන්නේ පිටස්තරයන්ගෙන් නොව තම සම්පතම පවුලේ ඥාතින්ගෙන් වන බැවිනි.

ගෘහමය ප්‍රවණ්ඩත්වය මුදාහරින්නන් ලෙස පවුලේ පිරිමි සාමාජිකයන් මූලිකවී ඇත. වැඩි වශයෙන් ප්‍රවණ්ඩත්වයට ලක් වන්නේ ගැහැණුන් සහ ළමුන්ය. එසේ වුවද පිරිමින්ද පවුල තුළ ප්‍රවණ්ඩත්වයට පත් වන අවස්ථාද ගැත්තේ නොවේ. පොදුවේ සැලකීමේදී පවුල තුළ ප්‍රවණ්ඩත්වය නිර්මාණය වීම සඳහා ආර්ථික සමාජීය මෙන්ම සංස්කෘතික කරුණුද හේතු වන බව පැහැදිලිය. කෙසේ වුවද ගෘහමය ප්‍රවණ්ඩත්වයේ අතිශී ප්‍රතිඵලය නම් සමස්ත සමාජ දේහය පුරාම පැතිර යාම අනිවාර්යය. පවුලේ සාමාජිකයන් අතර සිත් වේදනා කායික පීඩාවන් දික්කසාදු වැනි තත්වයන්ට අමතරව ළමුන්ගේ සමාජානුයෝජනය බිඳ වැටීමත් ගෘහමය ප්‍රවණ්ඩත්වයේ සෘජු සමාජීය ප්‍රතිඵල අතර මූලික වේ.

තත්ත්වය කෙතරම් බරපතල වුවද ඒ සඳහා විසඳුම් සොයන පිරිස සීමිතය. ඒ සඳහා පවතින නෛතික මෙන්ම සමාජීය යොමු කිරීම් මෙන්ම යොමු වීම්ද ඉතා අලුපය. මන්ද මේ තත්ත්වයන් රටක ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාදාමයේදී වැදගත් වන ප්‍රශ්නයක් ලෙස තේරුම් නොගෙන තිබීමයි.

මෙවැනි ප්‍රවේශයන් තුළින් ගෘහමය ප්‍රවණ්ඩත්වයේ බහුවිධ පැති අවධාරණය කෙරේ එහෙත් ඒවා මඟින් ගෘහමය ප්‍රවණ්ඩත්වය හැරෙහි ගැටළුව පිළිබඳ වන අවධානය සීමා නොවිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි.